

සාමාන්‍ය ඉතුරුම් ගිණුම් (Easy Saver) ඊසී සේවර්

අසීමිත ප්‍රවේශය සහිත සැමදා ඉතුරුම්

4%

වාර්ෂික පොලිය

සුදුසුකම්

අවුරුදු 18ට වැඩි පුද්ගලයින් තනිව හෝ හවුල්වී.

දළ විශ්ලේෂණය

ආරම්භක ශේෂය	අවම ශේෂය	ආපසු ගැනීම්	පොලිය
රු.5,000	රු. 5,000	අසීමිත (සීමා කිරීමක් නොමැත)	මාසික

ගිණුම් විස්තර

ආපසු ගැනීමේ වාරගණන	අසීමිත (සීමා කිරීමක් නොමැත)
කවුළුවෙන් / කවුන්ටරයෙන්	සීමා නොමැත
අරමුදල් මාරුකිරීම / චෙක්පත	අවසර ඇත
ප්‍රකාශන / ගිණුම් වාර්තා	මාසික/කාර්තුමය/අර්ධ වාර්ෂික/ වාර්ෂික - මුදල් අය නොකෙරේ (නොමිලේ)

ලක්ෂණ සහ ප්‍රවේශය

ස්ථාවර නියෝග	අවසර ඇත
ATM ප්‍රවේශය	අදාළ නැත
අන්තර්ජාල බැංකුකරණය	අදාළ නැත
ඩිජිටල් බැංකුකරණය	අදාළ නැත
ලෝයල්ටි වැඩසටහන	අදාළ නැත

ගාස්තු (රු.)

පවත්වාගෙන යාම අවම ශේෂය	ගිණුම වැසීම
රු. 250.00	රු. 250.00
අමතර ප්‍රකාශන	ආපසු ගැනීම් (OTC)
රු. 200.00	අදාළ නැත
ස්ථාවර නියෝග සැකසීම	ATM කාඩ් නිකුත්ව
රු. 250.00	ක්‍රියාත්මකය

බාලවයස්කාර ඉතුරුම්කරු (Minor Saver)–
ප්‍රථම ඉතුරුම්

පළමු දිනක සිට ඉතුරුම් පුරුද්ද ගොඩ නැගීම

7.75%

වාර්ෂික පොලිය

සුදුසුකම්

අලුත උපන් දරුවාගේ සිට අවුරුදු 16 දක්වා ළමයෙක් සඳහා දෙමව්පියාට හෝ භාරකරුට ගිණුමක් විවෘත කළ හැකිය. වලංගු උප්පැන්න සහතිකයක් ගිණුම විවෘත කිරීමේදී ලබා දිය යුතුය.

දළ විශ්ලේෂණය

ආරම්භක ශේෂය	අවම ශේෂය	වයස් පරාසය	පොලිය
රු.5,000	අදාළ නැත	අලුත උපන් – අවුරුදු16	මාසික

ගිණුම් විස්තර

ආපසු ගැනීමේ වාරගණන	ප්‍රමාණවත් වයස අවුරුදු 18ක් පසු
අවශ්‍ය අනුමැතිය	අවශ්‍යවේ - කළමනාකරණ අනුමැතියට යටත්ව. රිච් හා නියමයන් අදාළ වේ.
කවුළු කවුන්ටරයේ සීමාව	අදාළවේ
අරමුදල් මාරුකිරීම/වෙක්පත	අවම ශේෂ සීමාව දක්වා
ප්‍රකාශන	මාසික/කාර්තුමය/අර්ධ වාර්ෂික/ වාර්ෂික - මුදල් අය නොකෙරේ (නොමිලේ)

ලක්ෂණ සහ ප්‍රවේශය

ස්ථාවර නියෝග	අවසර නොමැත
ATM ප්‍රවේශය	අවසර නොමැත
අන්තර්ජාල බැංකුකරණය	අදාළ නැත
ඩිජිටල් බැංකුකරණය	අදාළ නැත
ලෝයල්ටි වැඩසටහන	අදාළ නැත

ගාස්තු (රු.)

පවත්වාගතයුතු අවම ශේෂය අදාළ නැත	ගිණුම වැසීම රු. 1,000.00
අමතර ප්‍රකාශන රු. 200.00	ආපසු ගැනීම් (OTC) අදාළ නැත
ස්ථාවර නියෝග සැකසීම අදාළ නැත	ATM කාඩ් නිකුත්ව අදාළ නැත

ප්‍රේමාණීය ඉතුරුම්කරු (Senior Saver)

ඔබගේ බැංකුම් වසර සඳහා ප්‍රදානය

5%

වාර්ෂික පොලිය

සුදුසුකම්

අවුරුදු 60ට වැඩි පුද්ගලයින් තනිව හෝ හවුල්ව.

දළ විශ්ලේෂණය

ආරම්භක ශේෂය	අවම ශේෂය	අවම වයස	පොලිය
රු.1,000	රු. 1,000	අවුරුදු 60	මාසික

ගිණුම් විස්තර

ආපසු ගැනීමේ වාරගණන	අසීමිත (සීමා කිරීමක් නොමැත)
කවුච්ට් / කවුන්ටරයෙන්	සීමා නොමැත
අරමුදල් මාරුකිරීම/වෙක්පත	අවම ශේෂ සීමාව දක්වා
ප්‍රකාශන	මාසික/කාර්තුමය/අර්ධ වාර්ෂික/ වාර්ෂික - මුදල් අයකොකෙරේ (නොමිලේ)

ලක්ෂණ සහ ප්‍රවේශය

ස්ථාවර නියෝග	අවසර ඇත
ATM ප්‍රවේශය	අදාළ නැත
අන්තර්ජාල බැංකුකරණය	අදාළ නැත
ඕපිටල් බැංකුකරණය	අදාළ නැත
ලෝයල්ටි වැඩසටහන	අවසර ඇත

ගාස්තු (රු.)

පවත්වාගෙන යාම අවම ශේෂය	ගිණුම වැසීම
රු. 250.00	රු. 250.00
අමතර ප්‍රකාශන	ආපසු ගැනීම් (OTC)
රු. 200.00	අදාළ නැත
ස්ථාවර නියෝග සැකසීම	ATM කාඩ් නිකුත්ව
රු. 250.00	ක්‍රියාත්මකය
ATM භාවිතය (දේශීය)	
අදාළ CEFT ගාස්තුව	

කාන්තා ඉතුරුම්කාරි(Women's Saver)

කාන්තාවන් සඳහා පමණක් සැලසුම්කර ඇත.

5%

වාර්ෂික පොලිය

සුදුසුකම්

අවුරුදු 18ට වැඩි කාන්තාවන් තනිව හෝ හවුල්වී.

දළ විශ්ලේෂණය

ආරම්භක ශේෂය	අවම ශේෂය	සුදුසුකම්	පොලිය
රු.1,000	රු. 1,000	කාන්තා 18+	මාසික

ගිණුම් විස්තර

ආපසු ගැනීමේ වාරගණන	අසීමිත (සීමා කිරීමක් නොමැත)
අරමුදල් මාරුකිරීම/වෙක්පත	අවම ශේෂ සීමාව දක්වා
ප්‍රකාශන	මාසික/කාර්තුමය/අර්ධ වාර්ෂික/ වාර්ෂික මුදල් අයනොකෙරේ (නොමිලේ)

ලක්ෂණ සහ ප්‍රවේශය

ස්ථාවර නියෝග	අවසර ඇත
ATM ප්‍රවේශය	අදාළ නැත
අන්තර්ජාල බැංකුකරණය	අදාළ නැත
චිප්ටල් බැංකුකරණය	අදාළ නැත
ලෝයල්ටි වැඩසටහන	අවසර ඇත

ගාස්තු (රු.)

පවත්වාගතයුතු අවම ශේෂය	ගිණුම වැසීම
රු. 250.00	රු. 250.00
අමතර ප්‍රකාශන	ආපසු ගැනීම් (OTC)
රු. 200.00	අදාළ නැත
ස්ථාවර නියෝග සැකසීම	ATM කාඩ් නිකුත්ව
රු. 250.00	ක්‍රියාත්මකය
ATM භාවිතය (දේශීය)	
අදාළ CEFT ගාස්තුව	

පොදු තොරතුරු

- අයදුම්පත, KYC ආකෘතිය, හඳුනාගැනීමේ ලියවිලි සහ ලිපිනය සනාථ කිරීම අවශ්‍යයවේ.
- ලබාදී ඇති ලිපින තොරතුරුවල වෙනස සඳහා ගනුදෙනුකරුවාගේ ලිඛිත කැමැත්ත අවශ්‍යයවේ.

අනවසර හෝ වැරදි ගනුදෙනු

යම් අනවසර හෝ වැරදි ගනුදෙනුවක් පිළිබඳව පාරිභෝගිකයා වහාම යුබී ට්‍රිකන්ස් වෙත දැනුම් දිය යුතුය. සමාගමට අදාළ නීති සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගත හැකිය. යම් මුදල් ආපසු ගෙවීමක් හෝ ආපසු හැරවීමක් විවැනි විමර්ශනයක ප්‍රතිඵලයට යටත් වේ.

2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තාකිරීමේ පනත

2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත ඇතුළුව අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව, මූල්‍ය ආයතන විසින් ඇතැම් ගනුදෙනු නිරීක්ෂණය කර අදාළ නියාමන බලධාරීන්ට වාර්තා කළ යුතුය. මෙයට නියමිත වාර්තාකරණ සීමාව ඉක්මවා යන මුදල් ගනුදෙනු සහ සකසන යැයි සැලකෙන ඕනෑම ගනුදෙනුවක් ඇතුළත් වේ. නීතියෙන් අවශ්‍ය පරිදි විවැනි වාර්තාකරණය පාරිභෝගිකයාට පූර්ව දැනුම්දීමකින් තොරව සිදු කළ හැකිය.

අක්‍රීය ගිණුම්

සමාගම සහ/හෝ අදාළ නියාමන අවශ්‍යතා විසින් නිශ්චිතව දක්වා ඇති කාල සීමාවක් සඳහා අක්‍රීයව පවතින ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් අක්‍රීය ගිණුම් ලෙස වර්ගීකරණය කළ හැකිය. සමාගමේ ක්‍රියා පටිපාටිවලට අනුකූලව ගිණුම් නැවත සක්‍රීය කරන තුරු අක්‍රීය ගිණුම්වල ගනුදෙනු සීමා කළ හැකිය. අක්‍රීය ගිණුමක් නැවත සක්‍රීය කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට සතුටුදායක හඳුනාගැනීම් සහ සහායක ලියකියවිලි සැපයීමට අවශ්‍ය විය හැකිය.

පැමිණිලි සහ සහය

යුබී ට්‍රිකන්ස් වෙත පැමිණිල්ලක් ගොනු කිරීම

අංක 10, ඩේසි විලා ඇවනිය, කොළඹ 04

+94 011 446 8888 දිගුව 229

+94716454714

info@ubf.lk

www.ubf.com

ඉදිරිපත් කිරීමේ විකල්ප

ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන්

නො 01, බෙතෙස්ඩා පෙදෙස, මිලාගිරිය, කොළඹ 05.

දුර: +94 11 259 5624 | ෆැක්ස්: +94 11 259 5625

fosril@sltnet.lk | www.financialombudsman.lk

මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකා මහ බැංකුව

අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01

ෆැක්ස්: +94 11 247 7744 | fcrd@cbsl.lk